

No.}

2765



SRI LANKA

REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

Division: Kurunegala City

District: Kurunegala

1. Date and place of birth	On the Eighteenth day of September 1984 (Eighty Four) at Government General Hospital Kurunegala	
2. Name	WELANI	
3. Sex	Female	
4. Father's	full name	Don Ranjith Wickramasuriya Amarasinghe
	date of birth	23 . 05 . 1958
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	rank or profession	Trade
5. Mother's	full name	Shanthi Amarasinghe
	date of birth	19 . 05 . 1966
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	age	Eighteen years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Not known
	his year of birth	Not known
	his place of birth	Not known
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	} Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	I.M. Chandra Ilangakoon Medical officer in charge of Government General Hospital Kurunegala	
10. Informant's signature	Registered under declaration made under section 16 (3)	
11. Date of registration	On the Thirty First day of October 1984 (Eighty Four)	
12. Registrar's signature	Signed illegibly	
13. Name inserted or substituted after registration		

H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2222102, 0777-307881



SRI LANKA

REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

No.)

2765



District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Eighteenth day of September 1984 (Eighty Four) at Government General Hospital Kurunegala	
2. Name	WEEJALI	
3. Sex	Female	
4. Father's	full name	Don Ranjith Wickramasuniya Amarasinghe
	date of birth	23.05.1958
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	rank or profession	Trade
5. Mother's	full name	Shanthy Amarasinghe
	date of birth	19.05.1966
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	age	Eighteen years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Not known
	his year of birth	Not known
	his place of birth	Not known
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	I.M. Chandra Ilangakoon Medical officer in charge of Government General Hospital Kurunegala	
10. Informant's signature	Registered under declaration made under section 16 (3)	
11. Date of registration	On the Thirty First day of October 1984 (Eighty Four)	
12. Registrar's signature	Signed illegibly	
13. Name inserted or substituted after registration		

ONLY VALID FOR VERIFICATION THROUGH e-DAS

H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
y.h.k.pcinfo@gmail.com
933-2922108, 01177-307881

Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.

Attested by: 0045 Dated 10/12/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1203096

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D W AMARASINGHE

Certificate of Birth

DS KURUNEGALA

2765



SRI LANKA

No.} 9515




REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Eleventh day of October 2005 (Two Thousand and Five) at Teaching Hospital - Kurunegala	
2. Name	JALANI GOSHITHA SOMASIRI	
3. Sex	Female	
4. Father's	full name	Arachchi Dewayalage Gamini Kumara Somasiri
	date of birth	09 . 01 . 1976
	place of birth	Government Hospital Mawathagama
	race	Sinhalese
5. Mother's	full name	Don Welani Amarasinghe
	date of birth	18 . 09 . 1984
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	age	Twenty One years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Arachchi Dewayalage Somadasa
	his year of birth	Not Known
	his place of birth	Pilesssa
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	} Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Arachchi Dewayalage Gamini Kumara Somasiri 38/50 A, Nishshanka Mawatha, Wehera Kurunegala (father)	
10. Informant's signature	Signed illegibly	
11. Date of registration	On the Twenty Sixth day of October 2005 (Two Thousand and Five)	
12. Registrar's signature	Signed illegibly	G.A.D.U. Gunasinghe
13. Name inserted or substituted after registration	(Official seal placed and faded)	


H.A.Y.K. HETTIARACHCHI

 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pcinfo@gmail.com
 033-2232102, 0777-307881

14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	
15. Date of insertion or substitution and District Registrar's or Registrar General's signature	

A 25221

It is certified that this is a true copy of the birth/ death / marriage registration entry filed of record at Kurunegala Divisional Secretariat of Kurunegala District.

Signed illegibly


Divisional Secretariat
Kurunegala
20/08/2021

Additional District Registrar

H.N. Gunawardana
Additional District Registrar
Divisional Secretariat
Kurunegala.

(Official seal placed)

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.


H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881



SRI LANKA
REGISTER OF BIRTHS

No. 10
01



Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the Tenth day of October 2005 (Two Thousand and Five) at Teaching Hospital - Kurunegala	
2. Name	JALANI GOSHITHA SOMASIRI	
3. sex	Female	
4. Father's	full name	Arachchi Dewayalage Gamini Kumara Somasiri
	date of birth	09.01.1976
	place of birth	Government Hospital Mawathagama
	race	Sinhalese
5. Mother's	full name	Das. Welant. Amarasinghe
	date of birth	1.09.1984
	place of birth	General Hospital Kurunegala
	race	Sinhalese
	age	Twenty One years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Arachchi Dewayalage Somadasa
	his year of birth	Not Known
	his place of birth	Plessa
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Arachchi Dewayalage Gamini Kumara Somasiri 38/50 A, Nishshanka Mawatha, Wehera Kurunegala (father)	
10. Informant's signature	<i>Signed illegibly</i>	
11. Date of registration	On the Twenty Sixth day of October 2005 (Two Thousand and Five)	
12. Registrar's signature	<i>Signed illegibly</i> GADU, Gunasinghe (Official seal placed and faded)	
13. Name inserted or substituted after registration		

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT CLERK, GAMPAHA,
TELE. SWARNANWANA MAREELA
VEYANGODA, SRI LANKA
PHONE: 011-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.
Attested by: 0045 Dated 10/12/2021
The validity period of the Attested Document expires after ONE year



Attestation Reference
1203068

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

J G SOMASIRI

Certificate of Birth

DS KURUNEGALA

9515


 SRI LANKA
 REGISTER OF BIRTHS

No.} 9601



Births and Deaths Registration Act (Cap. 110)

District: Kurunegala

Division: Kurunegala City

1. Date and place of birth	On the First day of June 2013 (Two Thousand and Thirteen) at Teaching Hospital Kurunegala	
2. Name	DINUJ INDRAKHEELA GOSHITHA SOMASIRI	
3. Sex	Male	
4. Father's	full name	Arachchi Dewayalage Gamini Kumara Somasiri
	date of birth	09 . 01 . 1976
	place of birth	Mawathagama Hospital
	race	Sinhalese
5. Mother's	full name	Don Welani Amarasinghe
	date of birth	18 . 09 . 1984
	place of birth	Government General Hospital Kurunegala
	race	Sinhalese
	age	Twenty Eight years
6. Were parents married?	Yes	
7. If grandfather born in Sri Lanka	his full name	Arachchi Dewayalage Somadasa
	his year of birth	1952
	his place of birth	Mawathagama
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	} Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information	Arachchi Dewayalage Gamini Kumara Somasiri Bodanakadawaththa , Ranneggama , Pilessa father	
10. Informant's signature	Registered under declaration made under section 24	
11. Date of registration	On the Twenty First day of February 2019 (Two Thousand and Nineteen)	
12. Registrar's signature	<i>Signed illegibly</i> R. M. N. K. Bandara Registrar of Births and Deaths Kurunegala City Division	
13. Name inserted or substituted after registration		

(Official seal placed)

H.A.Y.K. HETTIARACHCHI

 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPAHA,
 18 LA, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pcinfo@gmail.com
 033-2232102, 0777-307881

14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information	
15. Date of insertion or substitution and District Registrar's or Registrar General's signature	

Application Number A 25227

Application Date 20/8/2021

It is certified that this is a true copy of the birth/ death / marriage registration entry filed of record at Kurunegala Divisional Secretariat of Kurunegala District.

Signed illegibly

Additional District Registrar

Divisional Secretariat Kurunegala

25/08/2021

H.N. Gunawardana
Additional District Registrar
Divisional Secretariat
Kurunegala.

(Official seal placed)



H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.

ENGLISH TRANSLATION



SRI LANKA
 REGISTER OF BIRTHS

Births and Deaths Registration Act (Cap. 110)

No. 101



Division: Kurunegala City

District: Kurunegala

1. Date and place of birth		On the First day of June 2019 (Two Thousand and Nineteen) at Mawathagama Hospital Kurunegala
2. Name		DINOJ INDIRAKWEELA GOSHITHA SOMASIRI
3. Sex		Male
4. Father's	full name	Arachchi Dewayalage Gamini Kumara Somasiri
	date of birth	09.01.1976
	place of birth	Mawathagama Hospital
	race	Sinhalese
5. Mother's	full name	Don Welani Amarasinghe
	date of birth	17.09.1957
	place of birth	Government General Hospital Kurunegala
	race	Sinhalese
6. Were parents married?		Yes
7. If grandfather born in Sri Lanka	his full name	Arachchi Dewayalage Somadasa
	his year of birth	1952
	his place of birth	Mawathagama
8. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka, great grandfather's	full name	Father was born in Sri Lanka
	year of birth	
	place of birth	
9. Informant's full name, residence and in what capacity he gives information		Arachchi Dewayalage Gamini Kumara Somasiri Bodanakadawaththa, Raneggama, Plessa father
10. Informant's signature		Registered under declaration made under section 24
11. Date of registration		On the Twenty First day of February 2019 (Two Thousand and Nineteen)
12. Registrar's signature		Signed illegibly
13. Name inserted or substituted after registration		R. M. N. K. Bandara Registrar of Births and Deaths Kurunegala City Division (Official seal placed)

ONLY VALID FOR VERIFICATION THROUGH e-DAS

H.A.Y.K. HETTIARACHCHI
 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPALA
 28 LA, SARANAYANA MARAPOLA
 VEYANGODA, SRI LANKA
 yale.pcinfo@gmail.com
 033-2232102, 0777-307681

Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.
 Attested by: 0045 Dated 10/12/2021
 The validity period of the Attested Document expires after ONE year



Attestation Reference
 1203062

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D I G SOMASIRI	Certificate of Birth	DS KURUNEGALA	9601
----------------	----------------------	---------------	------



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Rag. P. & S.C.)*
12 / 78

උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

අංකය }
இல. }
No. }

000



උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පාලනක (110 වන පරිච්ඡේදය)

பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය

பெரும் பகுதி

District

ආරච්චි දිවිය

කොට්ඨාසය

பிரிவு

Division

ආරච්චි දිවිය

1. උපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹	2013 (දෙසැම්බර් 25) ආරච්චි දිවිය 2013 (දෙසැම්බර් 25) ආරච්චි දිවිය	
2. නම பெயர் Name	දිසානායක ආරච්චි දිවිය	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ	
4. පියාගේ தகப்பன் Father's	සමුපුරුණ නම முழுப் பெயர் full name ¹	ආරච්චි දිවිය ආරච්චි දිවිය
	උපන් දිනය பிறந்த திகதி date of birth	1976 - 01 - 09
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	ආරච්චි දිවිය
	ජාතිය ² சாதி ² race ²	සිංහල
5. මවගේ தாய் Mother's	සමුපුරුණ නම ¹ முழுப் பெயர் full name ¹	දිසානායක ආරච්චි දිවිය
	උපන් දිනය பிறந்த திகதி date of birth	1984 - 09 - 18
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	ආරච්චි දිවිය
	ජාතිය ² சாதி ² race ²	සිංහල
වයස வயது age	අවුරුදු 25	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகஞ் செய்தவர்களா ? Were parents married ?	ඔව්	
7. මුත්තා උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ³ பாட்டன் இலங்கையில் பிறந்தால் ஆவர் ³ If grandfather born in Sri Lanka ³	මුත්තාගේ සමුපුරුණ නම முழுப் பெயர் his full name	ආරච්චි දිවිය ආරච්චි දිවිය
	මුත්තා උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1952
	මුත්තා උපන් ස්ථානය பிறந்த இடம்	ආරච්චි දිවිය

ENGLISH TRANSLATION

Sri Lanka

Registration } B 2
(High Reg P. & S. C.*) 6/77

REGISTER OF DEATHS

No. } 2063

Births and Deaths Registration Act (Cap 110)

District } Kurunegala

Division } Kurunegala City

1. Date and place of death	On the Thirteenth day of November 2000 (Two Thousand) Teaching Hospital Kurunegala.
2. Full name	Shanthi Amarasinghe
3. Sex and race	Female - Sinhalese
4. Age	Thirty Five Years
5. Rank or profession	Nil
6. Parents full names	Father } Parsotham Solanki Mother } Theresa Solonki
7. Cause of death, and place of burial or cremation	Suicide due to Swallowing Poison Kurunegala Public Cemetery
8. Informant's full name, residence, and capacity for giving information	Nalani. J. Edirisinghe Kurunegala Municipal Coroner
9. Informant's signature	Registered under declaration made under section 39 (1)
10. Date of registration	On the Thirtieth day of December 2000 (Two Thousand)
11. Registrar's signature	<i>Signed illegibly</i> Medical Registrar Wasantha Udayajeewa Gunadasa (Official seal placed)

P.T.O

Permanent Residence of the Deceased Person - Wehera
Assistant Government Agent. - Kurunegala


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA

Application Number: - A 32888

Application Date 16.11.2021

It is certified that this is a true copy of the birth/
death/ marriage registration entry filed of record at
in this office.

Signed illegibly

Additional District Registrar

Divisional Secretariat, Kurunegala


Date 16.11.2021

N.K.B. Ashoka Narasingha
Additional District Registrar

Divisional Secretariat
Kurunegala.

(Official seal placed)

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND
ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.



H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2222102, 0777-307681

ENGLISH TRANSLATION

Sri Lanka

Registration) B 2
(High Reg P. & S. C*) 6/77

REGISTER OF DEATHS

No.) 2063

District) Kurunegala

Births and Deaths Registration Act (Cap 110)

Division) Kurunegala City

1. Date and place of death	On the Thirteenth day of November 2000 (Two Thousand) Teaching Hospital Kurunegala.
2. Full name	Shanthi Amarasinghe
3. Sex and race	Female - Sinhalese
4. Age	Thirty Five Years
5. Rank or profession	
6. Parents full names	Father: Parsotham Solonki Mother: Theresa Solonki
7. Cause of death, and place of burial or cremation	Suicide due to Swallowing Poison Kurunegala Public Cemetery
8. Informant's full name, residence, and capacity for giving information	Nalani J. Edirisinghe Kurunegala Municipal Coroner
9. Informant's signature	Registered under declaration made under section 39 (1)
10. Date of registration	On the Thirtieth day of December 2000 (Two Thousand)
11. Registrar's signature	Signed illegibly Medical Registrar Wasantha Udayajeewa Guradasa (Official seal placed)

P.T.O

Permanent Residence of the Deceased Person - Wehera
Assistant Government Agent. - Kurunegala


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA "SWARNAMANI" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pacific@gmail.com
033-2232102, 0777-307881



Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.

Attested by: 0045 Dated 10/12/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1203071

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

S AMARASINGHE

Certificate of Death

DS KURUNEGALA

2063

මරණ ලියාපදිංචි කිරීමේ ලේඛනය

මරණ පත්‍රිකා පුත්තකය
 REGISTER OF DEATHS

අංකය } 00
 No. } 00
 00

උපදෙස් හා මරණ ලියාපදිංචි කිරීමේ ආදායන (110 වෙනි පරිච්ඡේදය)
 Births and Deaths Registration Act, (Cap. 110)

දිස්ත්‍රික්කය }
 District

කුරුමිලල


කොට්ඨාසය }
 Division

කුරුමිලල නගරය

2000 (දෙදහන) නොවැම්බර් මස ප්‍රථම	
1. මරණය සිදු වූ දිනය හා ස්ථානය Date and place of death	වෙනදා කිත්තක රෝහල කුරුමිලල
2. සම්පූර්ණ නම Full name	ශාන්ති ඉරෙහිංසා
3. ස්ත්‍රී පුරුෂ භාවය හා ජාතිය Sex and race	ස්ත්‍රී - සිංහල
4. වයස Age	අවුරුදු විස්සහය
5. තත්ත්වය කොහොත් වෘත්තිය Rank or profession	මුහුණ
6. මව්පියන්ගේ සම්පූර්ණ නම් Parents, full names	පියා ප්‍රේමානන්ද්‍ර හෙලානිකි
	මව ගෝඨමා හෙලානිකි
7. මරණයට හේතුව හා භූමදාන හෝ ආදායන ස්ථානය Cause of death, and place of burial or cremation	මහාපාතය කර සියපත තැබූ බැවින් කුරුමිලල පොදු ප්‍රාන්ත භූමිය
8. දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම, වාසස්ථානය හා දැනුම් දුන්නේ කවරෙකු වශයෙන්ද යන්න Informant's full name, residence, and capacity for giving information	නාලිනී ජේ. ජයරත්න කුරුමිලල නගරයේ භූමිමල්ල පාරේ
9. දැනුම් දුන් අයගේ අත්සන Informant's signature	ඉ. ඉ. (1) වැනි වෛ. නි. සේ ප්‍රකාර ප්‍රකාශ මගේ වෛ. නි. සේ ප්‍රකාර ප්‍රකාශ කළේ.
10. ලියාපදිංචි කළ දිනය Date of registration	2000 (දෙදහන) දෙසැම්බර් මස විස්සවන දින
11. ලේකම්ගේ අත්සන Registrar's signature	සමරසේන මහේස්වරයා විසන්ත උද්දේව ආණ්ඩු

(අ. ප. බ. ව. ස. / P.T.O.)

මරණ අයගේ නිත්‍ය පදිංචිය
 උප දිනයෙහි කොට්ඨාසය.
 මුහුණ
 කුරුමිලල

අලුපිටපත් අංකය > A32833
අලුපිටපත් දිනය > 2021.11.16
ඉහත පදනමක් වනුයේ මෙම කාර්යාලයේ කැමරාවක්
කර ඇති ලකුණ / අංක / විවෘත ලේඛනයක සඳහා
විවෘතව පිටපත් කළ බවයි. 
2021.11.16

එන්.එස්.බී. අඟෝම හිමිකරු
අතිරේක දුරකථන මාරුකරු
දුරකථන මහලේකම් කාර්යාලය
කුරුමිගල.



District : Kurunegala

	Male Party	Female Party
1. Names (in full) of Parties	ARACHCHI DEWAYALAGE GAMINI KUMARA SOMASIRI	DON WELANI AMARASINGHE
2. Age (in years)	Twenty Five	Eighteen
3. Civil Condition	Unmarried	
4. Rank or Profession and Race	Factory Manager	Sinhalese Nil
5. Residence	Dambokka, Boyagane	38/15 B, Nishshanka Mawatha Wehera, Kurunegala
6. Father's Name (in full)	Arachchi Dewayalage Somadasa	Don Wickramasuriya Amarasinghe
7. Rank or Profession of Father	Farming	Security Officer
8. Name and Division of Registrar who issued Certificate	H. M. S. Kumarihami. Weuda Pilli Hathpaththuwa	
9. Place of Solemnization of Marriage	On the permit bearing number D 146 at "Kroll Village" Hotel	

Solemnized by me (~~or in my presence~~) this Twenty First day of January 2002.

Signed illegibly

{ Registrar (or) Minister (as the case may be)

This Marriage was solemnized between us in the presence of}

Signed illegibly

Signed legibly as Welani Amarasinghe

1. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and Residence of Witness }

Hewa Pathiranage Jayampathi Wickramasiri Pathirana
Businessman - Dambulla Road - Muththettugala
Kurunegala

2. { Signature of Witness } Signed illegibly

Name in full, Rank or Profession and Residence of Witness }

Amarasinghe Arachchige Wickramarathna Amarasinghe.
Sport Division Trustee. 122/16, Nishshankamawatha
Malkaduwwa, Kurunegala

Signed before me }

Signed illegibly

{ Registrar (or) Minister

H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

* I certify that the above is a true copy of the Statement No: furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112) ; of a Marriage Solemnized by (or in the presence of) Minister.

Date of entry in District Registrar's Register}

District Registrar

* To be filled-up only when entering a Marriage Solemnized by a Minister.


A 25219

It is certified that this is a true copy of the birth/ death / marriage registration entry filed of record at Kurunegala Divisional Secretariat of Kurunegala District.

Signed illegibly

Divisional Secretariat
Kurunegala
20.08.2021

Additional District Registrar
H.N. Gunawardana
Additional District Registrar
Divisional Secretariat
Kurunegala
(Official seal placed)


H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yafe.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.



District : Kurunegala

	Male Party	Female Party
1. Names (in full) of Parties	ARACHCHI DEWAYALAGE G. M. NI U. M. A. SOMADASA	DO. W. VELANI AMARASINGHE
2. Age (in years)	Twenty Five	Eighteen
3. Civil Condition	Unmarried	
4. Rank or Profession and Race	Factory Manager	Sinhalese Nil
5. Residence	Dambokka, Boyagane	38/15 B Nishshanka Mawatha Wehara, Kurunegala
6. Father's Name (in full)	Arachchi Dewayalage Somadasa	Don Wickramasuriya Amarasinghe
7. Rank or Profession of Father	Farming	Security Officer
8. Name and Division of Registrar who issued Certificate	H. M. S. Kumarihami Weuda Pili Hathpaththuwa	
9. Place of Solemnization of Marriage	On the permit bearing number D 146 at "Kroll Village" Hotel	

Solemnized by me (or in my presence) this Twenty First day of January 2002:
Signed illegibly (Registrar (or) Minister (as the case may be))

This Marriage was solemnized between us in the presence of) *Signed illegibly*
Signed legibly as Welani Amarasinghe

1. { Signature of Witness } *Signed illegibly*
Name in full, Rank or Profession and Residence of Witness
Hewathirachchi Jayampathi Wickramarathna
Businessman - Dambulla Road - Muhanduttigala
Kurunegala

2. { Signature of Witness } *Signed illegibly*
Name in full, Rank or Profession and Residence of Witness
Amarasinghe Arachchige Wickramarathna Amarasinghe
Sport Division Trustee. 122/16, Nishshankamawatha
Malkaduwawa, Kurunegala

Signed before me } *Signed illegibly* (Registrar (or) Minister)

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT CLERK, GAMPaha
18 LA "SARAYAMMANA" WAPOLA
VEYANGODA, SRI LANKA
yala.ponfo@gmail.com
033-2232102, 0777-307881



Democratic Socialist Republic of Sri Lanka
This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.
Attested by: 0045 Dated 10/12/2021
The validity period of the Attested Document expires after ONE year



Attestation Reference
1203099
The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D W AMARASINGHE	Certificate of Marriage	DS KURUNEGALA	8501
-----------------	-------------------------	---------------	------



විවාහ ලේකම් පොත

විවාහ පත්‍රිකා පුස්තකය REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)

විවාහ පත්‍රිකා පුස්තකය (අග්‍ර. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය
No.

8501

දිස්ත්‍රික්කය / District: කුරුමා

කොට්ඨාසය / Division: වැලිකිලි පාරේ

Table with 3 columns: Male Party, Female Party, and Registrar/Minister. Rows include names, ages, civil conditions, ranks, residences, and fathers' names.

Solemnized by me (or in my presence) this 20th day of October 2011 at Kuruma.

Registrar (or) Minister signature and stamp.

Witness signatures and names in Sinhala and English.

Additional notes and signatures in Sinhala.

Legal declarations and certifications in Sinhala and English.

Final registration details and date of entry in the register.

A25219.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැන්පත් කර ඇති උපක්ෂේප්‍රවේශය ලේඛනයන්හි පරිලෝමිත ආකාරයේ ලද පිටපතක් මෙහි සහතික කරමි.

[Handwritten Signature]

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කුරුණෑගල.
2021.08.20

එච්. එන්. ගුණවර්ධන
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
කුරුණෑගල.

Signed illegibly
W.H.N.V. Weerasekara
Grama Niladhari
No. 697, Rathnegma Division
Kuru/ D/ S/Di/ Office
Mawathagama
(Official seal placed)

ENGLISH TRANSLATION

$\frac{V}{1}$
650366

D.S.04

Certificate on residence and character issued by the Grama Niladhari

This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date issued.

(1) (a) District and Divisional Secretary's Division } Kurunegala - Mawathagama
(b) Grama Niladhari Division and Number } 697 - Rathneggama
(c) Whether applicant is personally known to the Grama Niladhari } I Known
(d) If so, since when } Within the service period of the division
(2) Information about Applicant
(a) Name and Address } DON WELANI AMARASINGHE Bodanakadawaththa , Rathneggama , Pilessa
(b) Sex } Female
(c) Age } 37 Years
Civil Status } Married
(d) Whether Sri Lankan } Yes
Religion } Buddhism
(e) Present Occupation } Nil
(f) Period of residence in the village } Since 05 years
i National Identity Card No. } 198476200641
ii Number of the Electoral Register and Particulars of Registration } Registered in the Electoral Registrar
Name and Address of the father } Don Ranjith Wickramasuriya Amarasinghe Waththegedara , Meddegama , Wellawa , Kurunegala
(g) Purpose for which the certificate is required } For Confirmation of the residence to go abroad
(h) Usual Signature / Thumb Impression } <i>Signed illegibly</i>
(3) Other Information
(a) Period of residence in the Grama Niladhari Division } Since 05 years up to now
(b) Nature of other evidences in proof of the period of residence } Electoral Registrar
(c) Whether the applicant has been convicted by a Court of Law? } Not reported
(d) Whether he / she has taken an interest in public activities social service work, Community Work etc.? } Yes
(e) His / her character } Very Good


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881


Remarks :

It is hereby certified that the above particulars are correct to the best of my knowledge, he / she is a citizen of Sri Lanka by descent/ registration, his/ her Certificate-of-Registration-Number is and that it has been issued by

Date } 07/12/2021

Signed illegibly
Signature of Grama Niladhari and Official Stamp

W.H.N.V. Weerasekara
Grama Niladhari
No. 697, Rathnegma Division
Kuru/ D/ S/Di/ Office
Mawathagama
(Official seal placed)



H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 17TH OF DECEMBER 2021.

Signed illegibly
 W.H.N.V. Weerasekara
 Grama Niladhari
 No. 697, Rathnegama Division
 Koru/ D/ S/D/ Office
 Mawathagama
 (Official seal placed)

ENGLISH TRANSLATION

V
 1 650366 0.5.04

Certificate on residence and character issued by the Grama Niladhari

This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date issued.

ONLY VALID THROUGH e-DAS

(1) (a) District and Division (Secretary's Division) Kurunegala - Mawathagama
 (b) Grama Niladhari Division and Number) 697 - Rathnegama
 (c) Whether applicant is personally known to the Grama Niladhari) I Known
 (d) If so, since when) Within the service period of the division

(2) Information about Applicant
 (a) Name and Address) DON WELANI AMARASINGHE
 Bodanakadawaththa, Rathnegama, Pilessa
 (b) Sex) Female
 (c) Age) 37 Years Civil Status) Married
 (d) Whether Sri Lankan) Yes Religion) Buddhism
 (e) Present Occupation) Nil
 (f) Period of residence in the village) Since 05 years
) National Identity Card No.) 198476200641
) Number of the Electoral Register and Particulars of Registration)
 Registered in the Electoral Registrar
 Name and Address of the father) Don Ranjith Wickramasuriya Amarasinghe
 Withthelidara, Meddegama, Welaw, Kurunegala

(g) Purpose for which the certificate is required) For confirmation of the residence to go abroad
 (h) Usual Signature / Thumb Impression) Signed illegibly

(3) Other Information
 (a) Period of residence in the Grama Niladhari Division) Since 05 years up to now
 (b) Nature of other evidences in proof of the period of residence) Electoral Registrar
 (c) Whether the applicant has been convicted by a Court of Law?) Not reported
 (d) Whether he / she has taken an interest in public activities social service work, Community Work etc.?) Yes
 (e) His / her character) Very Good


 H.A.Y.K. HETTIARACHCHI
 SWORN TRANSLATOR
 ENGLISH / SINHALA
 DISTRICT COURT, GAMPANA,
 18 1A, "SWARNAWIMANA" MARAPOLA
 VEYANGODA, SRI LANKA
 vafe_pcinfo@gmail.com
 033-2232102, 0777-307881

Democratic Socialist Republic of Sri Lanka

This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.
 Attested by: 0183 Dated 20/12/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation
 Reference

1213283

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D W AMARASINGHE

Gramaniladari Certificate

DS MAWATHAGAMA

650366

Passport No..... N6823945



SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT
(Ministry of Foreign Employment)

CERTIFICATE OF TRAINING

This is to certify that

Mr/ Ms..... **AMARASINGHE DON WELANI**.....

.....
has successfully completed the Care Giving Training Course

conducted by

PANNIPITIYA TRAINING CENTRE

THE SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT

From:..... **15/07/2021** To:..... **13/08/2021**

Forty Five days training period completed
(Covered through online within 30 days)



.....
Manager
Training (Domestic)

.....
Officer in Charge of
Training Centre

This Certificate is valid only for a period of 10 years to register with Sri Lanka Bureau of Foreign Employment

CG 003104

The total duration of the course is 450 hours

In

- Caring of Elders, Patients & Children
- Language Skills (English)
- First Aid
- Assess the client
- Prepare care plan
- Personal hygiene and appearance
- Administer Medication
- Maintain Nutrition
- Promote clients comfort
- Safety Awareness and Techniques
- Ensure and healthy environment

Sri Lanka Bureau of Foreign Employment

234, Denzil Kobbekaduwa Mawatha,

Koswatta,

Battaramulla,

Sri Lanka.

දුරකථන
தொலைபேசி } 2421111
Telephone } 2439185

ෆැක්ස්
தொலைநகல் } 2439188
Fax }



මගේ අංකය
எனது இல. } 33835/2021/N
My No. }

විද්‍යුත් ලිපිනය
மின்தொலைபேசி முகவரி } clear@police.lk
E mail }

ඔබේ අංකය
உமது இல. }
Your No. }

පොලීස් මූලස්ථානය, කොළඹ 1, ශ්‍රී ලංකාව.
பொலீஸ் தலைமை அலுவலகம், கொழும்பு 1, இலங்கை.
POLICE HEADQUARTERS, COLOMBO 1, SRI LANKA.

16/09/2021 11.15 AM

Police Clearance Certificate

H.E. THE AMBASSADOR, EMBASSY OF THE REPUBLIC OF ALBANIA, BEIJING,, CHINA

This is to certify that:

Ms. DON WELANI AMARASINGHE


Passport number: N6823945

Address: BODANAKADAWATTHA, RATHNAGGAMA, PILESSA.SRI LANKA

Has not come to the adverse notice of the Sri Lanka Police during the period from 18/09/1984 to 06/08/2021 according to available records.

For:

Inspector General of Police


H.M.L.R. Amarasena
Superintendent of Police
Additional Director Headquarters
Police Headquarters
Colombo - 01, Sri Lanka.

P.H.Q C272808/2021

NP

H.M.L.R. Amarasena
Superintendent of Police
Additional Director
Police Headquarters
Colombo 01, Sri Lanka.

P.H.Q. 534461

Police Headquarters
Telephone: 2421111
2421100

Police Headquarters
Fax: 2421100



Ref. No. PHQ/2021/3

Police Headquarters
Email: info@police.lk

Ref. No. PHQ/2021/3

ONLY VALID
POLICE HEADQUARTERS, COLOMBO 1, SRI LANKA.

10/12/2021 11:10 AM

Police Clearance Certificate

R. E. THE AMBASSADOR, EMBAHY OF THE REPUBLIC OF ALBANIA, BELPING, CHINA

This is to certify that:

No. 008 M/2021

FOR VERIFICATION

Passport number:

3022124

Address: SICHANAKOMATTI, NATHAGODI, SILESSA SRI LANKA

Has not come to the attention of the Sri Lanka Police during the period from 12/09/1984 to 06/08/2021 according to available records.

THROUGH e - DAS of Police

H.M.L.R. Amarasekera
Superintendent of Police
General Director Headquarters
Police Headquarters
Colombo - 01, Sri Lanka.

P.H.Q. C2/2021/2021

H.M.L.R. Amarasekera
Sident of Police
Additional Director
Police Headquarters
Colombo 01.

PH.Q. 534461

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.
Attested by: 0081 Dated 10/12/2021
The validity period of the Attested Document expires after ONE year



Attestation Reference
1202001

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.comsolat.lk/inf/gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D W AMARASEKERA	Police Clearance Certificate	POLICE HEADQUARTERS	534461
-----------------	------------------------------	---------------------	--------

A F F I D A V I T

I, the undersigned **DON WELANI AMARASINGHE**, holder of the National Identity Card No. 198476200641 and Passport No. N6823945, residing at Bodanakadawaththa, Rathneggama, Pilessa, Sri Lanka being a Buddhist do hereby solemnly, sincerely and truly affirm as follows;

1. That I am the above named Affiant.
2. That I am residing at the above address and that I am a citizen of Sri Lanka by birth and I am married person.
3. I further state that my present Passport number is N6823945.
4. I further state that in my Birth Certificate bearing No. 2765 (cage 2), my name has been stated as **WELANI** and in the aforesaid Birth Certificate, my father's name has been stated as **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE**, accordingly, my father's surnames are "DON" (at the beginning of the given name) and "AMARASINGHE" (at the end of the given name). Accordingly, my full name is **DON WELANI AMARASINGHE**.
5. In my National Identity Card bearing No. 198476200641, in my present Passport bearing No. N6823945, in my Grama Niladhari Certificate bearing No. V/1 650366, in my Sri Lankan Police Report bearing No. 33835/2021/N, in my Marriage Certificate bearing No. 8501, In my daughter's Birth Certificate bearing No. 9515 and my son's Birth Certificate bearing No. 9601, my name has been correctly stated as **DON WELANI AMARASINGHE**. In my Certificate of Care Giving Training Course issued by Sri Lanka Bureau of Foreign Employment, Certificate of No Criminal Conviction of Hong Kong Police (Serial No. 818844), my name has been stated as **AMARASINGHE DON WELANI**. In the General Certificate of Education (Ordinary Level) Examination in 2000 of Ku/ Maliyadeva Adarsha Maha Vidyalaya, Kurunegala, my name has been stated as **D.W.S. AMARASINGHA** (with initials). I declare that, I am the one and only identical person referred by the above names.
6. In my Grama Niladhari Certificate bearing No. V/1 650366 and in my National Identity Card bearing No. 198476200641, my address has been stated as **Bodanakadawaththa, Rathneggama, Pilessa**. In my Sri Lankan Police Report bearing No. 33835/2021/N, my address has been stated as **Bodanakadawaththa, Rathnaggama, Pilessa, Sri Lanka**. I further affirm that all above address refer to the same residential place of mine at present.

Family details

7. Details of my spouse

- I. That **Mr. ARACHCHI DEWAYALAGE GAMINI KUMARA SOMASIRI** (According to my spouse's National Identity Card bearing No. 197600901790 and our Marriage Certificate bearing No. 8501) is my Lawful Wife.
- II. He is presently residing in Sri Lanka at my address mentioned above.

Details of my parents

8. Father

- I. My father is **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE** (According to my father's National Identity Card bearing No. 581442254 V and my Birth Certificate bearing No. 2765).
- II. My father's most accurate name is **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE**. My father's National Identity Card bearing No. 581442254 V, his name has been stated as **DON WICKRAMASURIYA AMARASINGHE**. I declare that both above names refer to my father and no any other person.
- III. My father's most accurate present address is **Waththegedara, Meddegama, Wellawa, Kurunegala**. In my father's National Identity Card bearing No. 581442254 V, her address has been stated as **122/16 Nishshanka Mawatha, Kurunegala**. It was the address at which my father resided, at the time of obtaining the National Identity Card.

9. Mother

I. My mother is **SHANTHI AMARASINGHE** (According to my mother's Death Certificate bearing No. 2063). She passed away on 13.11.2000.

10. Details of my children

I have two children.

- I. **JALANI GOSHITHA SOMASIRI** is my daughter and she was born on 11th day of October 2005. Her Birth Certificate number is 9515. She is presently residing in Sri Lanka at my address mentioned above.
- II. **DINUJ INDRAKHEELA GOSHITHA SOMASIRI** is my son and he was born on 01st day of June 2013. His Birth Certificate number is 9601. He is presently residing in Sri Lanka at my address mentioned above.

11. Brothers and sisters

I have one sister. She is presently residing in Sri Lanka.

- 12. That I wish to go to Israel for my further prospects and I do declare and affirm that I have no my father, my spouse, my daughter, my son, and my sister or any other relatives or friends who is/are working or living in Israel. I have never been to Israel before.
- 13. That this affidavit has been done and signed by me and I do declare and affirm that everything stated in it is true to the best of my knowledge.



Affiant

DON WELANI AMARASINGHE

Read over and explained the content of the foregoing affidavit within named and then on appearing to understand the same, the affiant placed her signature at Veyangoda on this 17th day of December 2021.

[Signature]
H.A.Y.K. HETTIARACHCHI (LL.B. COLOMBO)
 ATTORNEY-AT-LAW (A 20893)
 COMMISSIONER FOR OATHS & COMPANY SECRETARY
 18LA, "SWARNAWIMANA"
 MARAPOLA, VEYANGODA.
 033-2297879, 0777-307881

Before me
Commissioner for Oaths

SC/Regi/Fori/Certify/..... 5598/20.21.....
 Without any liability as to the contents and for the format,
 I hereby certify that Mr/Ms **H.A.Y.K. HETTIARACHCHI**
 Is an Attorney-at-Law of the Supreme Court of Sri Lanka.

[Signature]
 For the Registrar,
 Supreme Court of Sri Lanka

Udeni H. De Silva
 Judicial Registrar - Grade III
 Justice of Peace
 Supreme Court
 Colombo 12.

17/12/2021

A F F I D A V I T

I, the undersigned **DON WELANI AMARASINGHE**, holder of the National Identity Card No. 198476200641 and Passport No. N6823945, residing at Bodanakadawaththa, Rathneggama, Pilessa, Sri Lanka being a Buddhist do hereby solemnly, sincerely and truly affirm as follows;

1. That I am the above named Affiant.
2. That I am residing at the above address and that I am a citizen of Sri Lanka by birth and I am married person.
3. I further state that my present Passport Number is N6823945.
4. I further state that in my Birth Certificate bearing No. 2765 (page 2), my name has been stated as **WELANI** and in the aforesaid Birth Certificate, my father's name has been stated as **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE**, accordingly, my father's surnames are "DON" (at the beginning of the given name) and "AMARASINGHE" (at the end of the given name). Accordingly, my full name is **DON WELANI AMARASINGHE**.
5. In my National Identity Card bearing No. 198476200641, in my present Passport bearing No. N6823945, in my Grama Niladhari Certificate bearing No. V/1 650366, in my Sri Lankan Police Report bearing No. 33835/2021/N, in my Marriage Certificate bearing No. 8501, in my daughter's Birth Certificate bearing No. 9515 and my son's Birth Certificate bearing No. 9601, my name has been correctly stated as **DON WELANI AMARASINGHE**. In my Certificate of Care Giving Training Course issued by Sri Lanka Bureau of Foreign Employment, Certificate of No Criminal Conviction of Hong Kong Police (Serial No. 818844), my name has been stated as **AMARASINGHE DON WELANI**. In my Certificate of Educational (Ordinary Level) Examination in 2001, I was registered as Adarsha Maha Palayya, Kurunegala, my name has been stated as **V.S. AMARASINGHA** (with initials) and I declare that, I am the one and only natural person referred by the above names.
6. In my Grama Niladhari Certificate bearing No. V/1 650366 and in my National Identity Card bearing No. 198476200641, my address has been stated as Bodanakadawaththa, Rathneggama, Pilessa. In my Sri Lankan Police Report bearing No. 33835/2021/N, my address has been stated as Bodanakadawaththa, Rathneggama, Pilessa, Sri Lanka. I further affirm that all above address refer to the same residential place of mine at present.

Family details

7. Details of my spouse

- i. That Mr. **ARACHCHI DEWAYALAGE GAMINI KUMARA SOMASIRI** (According to my spouse's National Identity Card bearing No. 1764117 and our Marriage Certificate bearing No. 8501) my Lawful Wife.
- ii. He is presently residing in Sri Lanka at my residence referred above.

Details of my parents

8. Father

- i. My father is **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE** (According to my father's National Identity Card bearing No. 581442254 V and my Birth Certificate bearing No. 2765).
- ii. My father's most accurate name is **DON RANJITH WICKRAMASURIYA AMARASINGHE**. My father's National Identity Card bearing No. 581442254 V, his name has been stated as **DON WICKRAMASURIYA AMARASINGHE**. I declare that both above names refer to my father and no any other person.
- iii. My father's most accurate present address is **Wathhegedara, Meddegama, Wellawa, Kurunegala**. In my father's National Identity Card bearing No. 581442254 V, her address has been stated as **122/16 Nishshanka Mawatha, Kurunegala**. It was the address at which my father resided, at the time of obtaining the National Identity Card.

Democratic Socialist Republic of Sri Lanka



This receipt is only to provide reference details of the Attested Documents. This reference details should be used to access the Electronic Document Attestation System for verification purposes by the End User Verification Authorities.

For Secretary, Ministry of Foreign Affairs, Colombo, Sri Lanka.

Attested by: 0183 Dated 20/12/2021

The validity period of the Attested Document expires after ONE year



Attestation Reference

1213251

The Ministry of Foreign Affairs of Sri Lanka takes the responsibility for the authenticity of the Attested Documents only if they are verified by accessing www.consular.mfa.gov.lk/INSTITUTION/ and entering Attestation Reference Number.

D W AMARASINGHE	Affidavits and Notary Documents	SUPREME COURT	affidavit
-----------------	---------------------------------	---------------	-----------

Serial No. 818844

香港警察總部

香港軍器廠街



HONG KONG POLICE
HEADQUARTERS,
ARSENAL STREET,
HONG KONG.

本署檔號 Our Ref: CNCC28912/21

電話 Telephone: 2860 6555

傳真 Fax No.: 2200 4321

2021-10-05

Dear Sir/Madam,

CERTIFICATE OF NO CRIMINAL CONVICTION

I refer to your request for a Certificate to the effect that you have no criminal conviction in Hong Kong.

Please be advised that no criminal conviction recorded against you have been traced in Hong Kong.

Yours faithfully,

Miss Leah WONG

(for Commissioner of Police)

To: Ms. AMARASINGHE Don Welani
DOB : 1984-09-18
Hong Kong Identity Card No. : WX395003 (2)
Ref. : FA/CONS/MISC/3/OTHER/2021
c/o Foreign Ministry, Colombo

先生/女士:

無犯罪紀錄證明


關於你請本處證明你在本港並無犯罪紀錄一事，本處現已查明，你在本港並無犯罪紀錄，特此通知。

警務處處長

(代行)

年 月 日

ENGLISH TRANSLATION



SRI LANKA



1

581442254 V

Photograph
of the holder

16.03.83
Date

Signed illegibly
Commissioner of Persons
Registration Department

Registration of Persons Act (No. 32 of 1968)

Signed illegibly
16/3/83

Name : **DON WICKRAMASURIYA AMARASINGHE**

Other Names : Female / Male

Date of Birth : 23.05.1958 Birth Place : Kurunegala

Occupation :


Residence : 122/16 Nishshanka Mawatha ,
Kurunegala

U 15. 700w

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND
ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.

H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

ENGLISH TRANSLATION



SRI LANKA

NATIONAL IDENTITY CARD

No. : 198476200641

Name : **DON WELANI AMARASINGHE**

Sex : Female

Date of Birth : 18/09/1984

Holder's Signature : *Signed illegibly*

847620641V P AN369438 - O
200A2ZS

Address : Bodanakadawaththa, Rathneggama, Pilessa.

Signed illegibly

Date of Issue : 22/11/2021 Place of Birth : Kurunegala Commissioner General


Registration of Persons Act, No. 32 of 1968

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.

H.A.Y.K. HETTIARACHCHI

SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 LA, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pcinfo@gmail.com
033-2232102, 0777-307881

ENGLISH TRANSLATION



 **SRI LANKA NATIONAL IDENTITY CARD**

No. : 197600901790

Name : **ARACHCHI DEWAYALAGE GAMINI KUMARA SOMASIRI**

Sex : Male

Date of Birth : 09/01/1976

Holder's Signature : *Signed illegibly*

760091790V 3N369348 - O
023GE - 416

Address : Bodanakadawaththa, Rathneggama, Pilessa.

Signed illegibly

Date of Issue: 24/06/2019 Place of Birth: Mawathagama Commissioner General

Registration of Persons Act, No. 32 of 1968

TRANSLATED BY H.A.Y.K.HETTIARACHCHI, SWORN TRANSLATOR AND ATTORNEY AT LAW ON 09TH OF DECEMBER 2021.


H.A.Y.K. HETTIARACHCHI
SWORN TRANSLATOR
ENGLISH / SINHALA
DISTRICT COURT, GAMPAHA,
18 1A, "SWARNAWIMANA" MARAPOLA
VEYANGODA, SRI LANKA
yale.pinfo@gmail.com
033-2232102, 0777-307881

